

ජාතික තරුණ සේවා සභාව - 2013

ජාතික තරුණ සේවා සභාවේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1979 අංක 69 දරන ජාතික තරුණ සේවා සභා පනතේ 29(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සභාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සභාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවැරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ජාතික තරුණ සේවා සභාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

ජාතික තරුණ සේවා සභාවේ පාලිත සමාගම වන සී/ස තරුණ සේවා සමාගම විසින් ගිණුම් සකස් කර ඉදිරිපත් කර නොතිබුණු බැවින් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සකස් කර නොතිබුණි.

2.2.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 3 හි 38 ඡේදයට අනුකූල නොවන පරිදි සාධාරණ පදනමකින් තොරව විවිධ ණය ගැති ශේෂය වූ රු. 2,477,500 න් රු. 2,027,500 ක් එනම් සියයට 82 ක් අඩමාණ ණය ලෙස වෙන්කර තිබුණි. එසේ වෙන්කළ වටිනාකම තුළ එකතුව රු.1,097,500 ක් වූ ණයගැති ශේෂ 02 න් සමාලෝචිත වර්ෂයේ එකතුව රු. 77,500 ක් අයවී තිබූ නමුත් ඒ සම්බන්ධ ගැලපීම් සිදු කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉදිකිරීම් කාර්යයන් තුනකට අදාලව මූලික සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට ගෙවන ලද රු.300,000 ක මුදල වියදමක් ලෙස ගිණුම් ගත කළ යුතු වුවත් ණයගැතියන් ලෙස සටහන් කර තිබුණි.
- (ආ) වර්ෂ 5 ක වගකීමක් සහිත රු.6,078,862 ක් පිරිවැය වූ පුද්ගල කුටි ස්ථාවර වත්කම් ලෙස ගිණුම්ගත කළ යුතු වුවත් පුනරාවර්තන වියදම් යටතේ ගිණුම්ගත කර තිබුණි.
- (ඇ) 1986 හා 1987 වර්ෂවල අමාත්‍යාංශය මිලදී ගත් වාහන 17 ක් සභාව විසින් පරිහරණය කරන ලද අතර එම වාහන 2012 හා 2013 වර්ෂවල සභාව නමට පවරාගෙන තිබුණි. එම මෝටර් රථ තක්සේරු වටිනාකම රු.19,375,000 වුවත් රක්ෂණ වටිනාකම වූ රු.17,850,000 ක් ගිණුම්වලට ගෙන තිබීම නිසා රු.1,525,000 ක් අඩුවෙන් වාහන වටිනාකම ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) ආයතනය විසින් පරිහරණය කරමින් පැවති වාහන 15 ක් සමාලෝචිත වර්ෂය තුළ ආයතනයේ පුහුණු වැඩසටහන් සඳහා පුහුණු උපකරණ ලෙස ලබාදී තිබුණු අතර එම වාහනවල වටිනාකම තක්සේරු කර පුහුණු උපකරණ යටතේ ගිණුම්ගත කර නොතිබුණි.

- (ඉ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙහි පෙර වර්ෂ ගැලපීම් ලෙස රු.4,086,844 ක වටිනාකමක් දක්වා තිබුණත් මූල්‍ය ප්‍රකාශන අනුව එම ප්‍රමාණය රු.3,045,243 ක් විය. ඒ අනුව වෙනස වූ රු.1,041,601 කින් වර්ෂයේ කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ප්‍රතිඵලයෙහි සෘණ ශේෂය අඩුවෙන් පෙන්වා තිබුණි.
- (ඊ) මූල්‍ය ප්‍රකාශනවල රාජ්‍ය ආයතන ලැබීම් පුනරාවර්තන ලෙස වර්ෂය තුළ යොවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙන් ලද ශුද්ධ ලැබීම් ශේෂය රු.29,357,132 ක සෘණ ශේෂයක් ලෙස දක්වා තිබුණි. අමාත්‍යාංශය විසින් පුනරාවර්තන වියදම් සඳහා ලබාදුන් රු.201,288,877 ක මුදල ඉක්මවා වියදම් සටහන් කිරීම හේතුවෙන් මෙම වටිනාකමට අදාළ සෘණ ශේෂයක් නිරූපනය වී තිබුණි. මෙම ශේෂයෙන් විදේශ සංවිධාන ලැබීම් ශේෂය වූ රු.2,851,856 ක් අඩුකර ඉතිරි වූ රු.26,505,276 ක මුදල වර්ෂයේ ජංගම බැරකම් උපලේඛනයට සෘණ ශේෂයක් ලෙස ඇතුළත් කර එම ප්‍රමාණයෙන් ජංගම බැරකම් අඩුවෙන් දක්වා තිබුණි.
- (උ) බස්නාහිර පළාත් ආදායම් රැස් කිරීමේ ගිණුමෙහි සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු. 2,909,388 ක හඳුනා නොගත් ආදායම් පැවති අතර ඉන් රු. 437,467 ක් 2011 වර්ෂයට අදාළ ඒවා විය. ඒ අනුව එම ප්‍රමාණවලින් වර්ෂයේ වෙනත් ආදායම් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු පහත සඳහන් ගිණුම් විෂයයන් සම්බන්ධයෙන් ඒවා ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂිය
-----	-----	-----
	රු.	
(i) 2013 දිස්ත්‍රික් යොවන සම්මාන උළෙල සඳහා යොවන සම්මාන සකස් කිරීම	903,500	අපේක්ෂිත ගුණත්වයෙන් හා ප්‍රමාණයෙන් සපයා ඇති බවට හා විධිමත් පරිදි ගබඩාවට භාරගෙන වගකිවයුතු නිලධාරියෙකුගේ අධීක්ෂණය මත දිස්ත්‍රික් කාර්යාල වෙත බෙදා හැරී බවට තොරතුරු
(ii) දිස්ත්‍රික් ක්‍රීඩා භාණ්ඩ බෙදාහැරීම	3,655,000	එක් එක් ක්‍රීඩා සංගම් සඳහා ලබාදුන් ක්‍රීඩා භාණ්ඩ ප්‍රමාණයන් සහ වර්ගයන් පිළිබඳ විස්තර

2.3 ලැබිය යුතු ගිණුම්

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) 2010 වර්ෂයේ සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අයවීමට ඇති රු. 538,950 ක මුදල සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අයකර නොතිබුණි.
- (ආ) ගංවතුර හා නායයාම් අත්තිකාරම් වශයෙන් නිලධාරීන් දෙදෙනෙකු වෙත ගෙවන ලද වර්ෂ 2 ත් 3 ත් අතර කාල පරිච්ඡේදයට අයත් ණය මුදලින් ශේෂව පවතින රු.51,077 කින් වර්ෂය තුළ කිසිදු මුදලක් අයවී නොතිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p> <p>i. මුදල් රෙගුලාසි 103 (1) හා 104 (1)</p> <p>ii. මුදල් රෙගුලාසි 109</p>	<p>2011 හා 2012 වර්ෂවලට අදාළව පත්තල ගොවිපල මධ්‍යස්ථානයේ කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තා සැසඳීමේදී පල දරන පොල්ගස් 48 ක්, පොල් පැල 24 ක් හා තේක්ක හා කොස් ගස් 1 බැගින් උණනාවයක් නිරීක්ෂණය වූ අතර ආයතනය විසින්, එම උණනාවය හඳුනාගෙන මුදල් රෙගුලාසි ප්‍රකාරව අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි.</p> <p>භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් හඳුනාගන්නා ලද රු.361,740 ක භාණ්ඩ වටිනාකම්වල උණනාවයක් පොත්වලින් ඉවත් කිරීම සඳහා මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීමෙන් තොරව ජර්නල් සටහන් මගින් පෙර වර්ෂ ආදායම් වියදම් ගිණුම් ශේෂයට කපාහැර තිබුණි.</p>
<p>(ආ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.5 මාර්ගෝපදේශය</p>	<p>දැයට කිරුළ ප්‍රදර්ශන කුටිය ඉදිකිරීම සඳහා ඉදිරිපත් කරන ලද පිරිවැය රු.7,225,680 ක් වූ ඇස්තමේන්තුවෙහි එක් එක් වියදම් අයිතම විස්තරාත්මකව ඉදිරිපත් කර නොතිබුණු බැවින් මිල ගණන් පිළිබඳව විධිමත් ඇගයීමකින් තොරව ප්‍රසම්පාදන කමිටුව විසින් ටෙන්ඩරය ප්‍රදානය කර තිබුණි.</p>

2.5 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

භාණ්ඩ සමීක්ෂණයේදී හඳුනාගත් ගිණුම් ගත නොකළ වත්කම් විධිමත් පරිදි තක්සේරු කර නිවැරදි වටිනාකම් ගිණුම්ගත කරනු වෙනුවට භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් ලබාදුන් එකතුව රු.1,158,689 ක් වූ වටිනාකම පෙර වර්ෂයේ ආදායම් වියදම් ගිණුමට හා වත්කම් ගිණුමට ගැලපීම් කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සභාවේ මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු. මිලියන 253.28 ක උනතාවක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනතාවය රු.මිලියන 73.71 ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 179.57 කින් පිරිහීමක් නිරීක්ෂණය විය. එම පිරිහීම කෙරෙහි මෙහෙයුම් හා තරුණ සංවර්ධන වියදම් රු. මිලියන 333 කින් වැඩි වී තිබීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3.2 ආයතනයට එරෙහිව ආරම්භකර ඇති නෛතික සිද්ධි

සභාවට එරෙහිව පවරා තිබුණු නඩු 19 ක් හා සභාව පැමිණිලි කරුවකු වී පවරා තිබුණු නඩු 13 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සමථයකට පත් නොවී පැවතුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විගණනය සඳහා ඉදිරිපත් කළ ගොවිපොල කාරක ගිණුම අනුව, ගොවිපොලවල් 12 ක වර්ෂයේ අලාභය රු.3,496,409 ක් විය.
- (ආ) වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් පහත සඳහන් වැඩසටහන් තුළින් අපේක්ෂිත ඉලක්කයන් ළඟා කරගෙන නොතිබුණි.
 - (i) තරුණ සමීක්ෂණ වැඩසටහන මඟින් මිලියන 5.6 ක පමණ තරුණ තරුණියන්ගේ තොරතුරු ඇතුළත් කර අභ්‍යන්තර මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. 4,244,000 ක් වාර්ෂික අයවැය ප්‍රතිපාදන වෙන්කර දී තිබුණු අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් තොරව වෙන්කල සම්පූර්ණ මුදලම යොවන තිලිණ අධිකාරිය වෙත මාරුකර තිබුණි.
 - (ii) තුරුණු සවිය දිරිගැන්වුම වැඩසටහන යටතේ ප්‍රදේශයට ගැලපෙන තරුණ වැඩසටහන් පිළිබඳ තරුණ නායකයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ අරමුණින් රු.870,000 ක් වැයකර එක් දිස්ත්‍රික්කයකට වැඩසටහන් 04 ක් බැගින් වැඩසටහන් 104 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් වර්ෂය තුළ රු.429,410 ක් වැයකර වැඩසටහන් 51 ක් පමණක් පවත්වා තිබුණි.
- (ඇ) කුරුණෑගල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය හා ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානවල කාර්යසාධනය සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු පහත සඳහන් වේ.
 - (i) ගල්ගමුව, පොල්ගහවෙල හා මාවතගම යන පුහුණු මධ්‍යස්ථානවල පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් 08 කට අදාළ සිසුන්ගේ අපේක්ෂිත සහභාගීත්වය හා තර්ථ සහභාගීත්වය සියයට 50 ක පමණ අඩු මට්ටමක පැවතුණි.
 - (ii) ඇතුගල්පුර පුහුණු මධ්‍යස්ථානයේ සමාලෝචිත වර්ෂය තුළ පුහුණු වැඩසටහන් 17 ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණත් 10 ක් පවත්වා නොතිබුණි.
 - (iii) ඇතුගල්පුර පුහුණු මධ්‍යස්ථානය මඟින් උද්‍යාන අලංකරණ පාඨමාලාව සිසුන් 100 ක් සඳහා වැඩසටහන් 04 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද වර්ෂය තුළ වැඩසටහන් 02 ක් පමණක් සිසුන් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) සභාව විසින් ශ්‍රී ලාංකික තාරුණ්‍යය වෙනුවෙන් කරනු ලබන සේවාව පිළිබඳව තොරතුරු ක්ෂණිකව තරුණ පරපුර වෙත ලබාදීමේ අරමුණින් රු.1,051,008 ක මූලික වියදමක් කර ශ්‍රී ලංකා යූත් නිවුස් ඇප් සේවාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කෙරේ.
 - (i) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ උපදෙස් වලට අනුකූල නොවන පරිදි තරඟකාරී මිල ගණන් කැඳවීමකින් තොරව ක්ෂේත්‍රය සම්බන්ධව සේවා සපයන ආයතනයක් නොවූ සීමා සහිත සැලසිනේ රූපවාහිනී ආයතනය වෙත මෙම කාර්යය පවරා තිබුණි. එම ආයතනය විසින් වෙනත් පෞද්ගලික ආයතනයක් මගින් මෙම කටයුත්ත සිදුකර තිබුණු අතර අදාළ කාර්යය නිසි පරිදි සිදුකර ඇති බවට විෂය පිළිබඳ විශේෂඥයකුගේ සහතිකයකින් තොරව සභාව විසින් සියලු මුදල් ගෙවා තිබුණි.
 - (ii) වැඩසටහනේ ඉලක්ක ගත කණ්ඩායම වයස අවුරුදු 14-30 අතර 1,000,000 පමණ වූ තරුණ පරපුර වුවත්, විගණන නියැදි පරීක්ෂාවට අනුව 2013 සැප්තැම්බර් 25 දිනට අන්තර්ජාලයේ යූත් වෙබ් පිටුවට අනුව මෙම සේවය ලබාගනිමින් සිටි සේවා ලාභීන් සංඛ්‍යාව 100-500 අතර ප්‍රමාණයක් විය. 2014 ජනවාරි 30 දින වන විට එම ප්‍රමාණය 10-50 අතර වී තිබුණි.
 - (iii) සේවාව හා සම්බන්ධ ශ්‍රී ලංකා යූත් නිවුස් ඇප් වෙබ් අඩවියෙහි තොරතුරු යාවත්කාලීනව පවත්වාගැනීමට හා තොරතුරු එසැනින් ජංගම දුරකථන ඔස්සේ ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් වගකිවයුතු නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකව නොතිබුණු අතර අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බැවින් වැයකළ පිරිවැය නිෂ්ඵල වී තිබුණි.
- (ආ) 2012 වසරේ නැගී එන තරුණ නායකයා තෝරාගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු පහත සඳහන් වේ.
 - (i) වැඩසටහන් සැලැස්ම අනුව 2012 අගෝස්තු මාසයේදී ආරම්භ කර අදියර 07 ක් යටතේ 2013 ජනවාරි මාසය තුළ මෙම කාර්ය නිමකළ යුතුව තිබුණත්, එම කටයුත්ත සිදුකිරීම 2014 ජූනි 27 දක්වා ප්‍රමාදකර තිබුණි. මේ සඳහා විස්තර ඇතුළත් මුළු පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කර අනුමත කර නොතිබුණු අතර ඒ වෙනුවෙන් අවස්ථා කිහිපයකදී එකතුව රු. 42,658,439 ක් වියදම් කර තිබුණි.
 - (ii) මීට අදාළව 2012 අගෝස්තු 30 දින හෝටලයක පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් රු.1,065,768 ක වියදමක් දරා තිබුණු අතර ඒ මගින් වැඩසටහනෙහි සාර්ථකත්වයට වූ බලපෑම විගණනයේදී පැහැදිලි නොවුණි.
 - (iii) අදියර 02 ක් යටතේ වැඩසටහන රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික මාධ්‍ය ආයතනයක් තෝරාගෙන තිබුණු අතර ඒ සඳහා එකතුව රු.6,962,800 ක් ගෙවා තිබුණි.
 - (iv) මෙම රූපවාහිනී වැඩසටහනේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් එකතුව රු.10,267,891 ක මුදලක් බාහිර ආයතනයක් වෙත ගෙවා තිබුණි. ඒ සඳහා විස්තර ඇතුළත් පිරිවැය ඇස්තමේන්තුවක් ආයතනය විසින් සකස් කර නොතිබුණු අතර එම

ආයතනය විසින් ලබාදුන් පිරිවැය ඇස්තමේන්තුව ඇගයීමකින් තොරව අනුමත කර ගෙවීම් කර තිබුණි.

(ඇ) 2011 වර්ෂයේ ආරම්භ කර ක්‍රියාත්මක කරන ලද යොවුන් පාර්ලිමේන්තුව ඉදිකිරීමේ වැඩසටහනට අදාළ පාර්ලිමේන්තු ආකෘතිය සකස් කිරීම වෙනුවෙන් රු. 6,923,699 ක මුදලක් බාහිර ආයතනයට ගෙවා තිබුණු අතර පවත්වනු ලබන සෑම පාර්ලිමේන්තු සැසිවාරයක් වෙනුවෙන්ම එම ආකෘතිය අලුත්වැඩියා කිරීම, සවිකිරීම හා නැවත ගලවා ඉවත්කිරීමේ කටයුතු වෙනුවෙන්ද එම ආයතනයට අරපිරිමැසුම්දායක නොවන පරිදි ගෙවීම් කර තිබුණි.

ඒ පිළිබඳව පහත සඳහන් කරුණු තවදුරටත් නිරීක්ෂණය විය.

- (i) මෙම කටයුත්තට අදාළව අත්සන් කරන ලද ගිවිසුමද මංගල සැසිවාරය පැවති කාලසීමාවට පමණක් වලංගුවීම
- (ii) 2011 වර්ෂයේ ජූලි මාසයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා පැවති සැසිවාර 12 ක් වෙනුවෙන් පාර්ලිමේන්තු ආකෘතිය ගලවා නැවත සවිකර තිබුණු අතර ඒ සඳහා එකතුව රු.32,474,374 ක මුදලක්ද, අලුත්වැඩියා කටයුතු සඳහා රු.2,000,000 ක මුදලක්ද බැගින් එකතුව රු.34,474,374 ක මුදලක් කළ වැඩ පිළිබඳ විධිමත් ඇගයීමකින් හා සහතිකයකින් තොරව ගෙවා තිබුණි.

(ඈ) 2012-2014 වර්ෂය සඳහා සංයුක්ත සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් රජයේ නිලධාරියෙකු නමින් එකතුව රු.191,853 ක මුදලක් ගෙවා තිබුණු අතර වාර්තාව පරිගණක ගතකිරීමේ සහ සෝදුපත් බැලීමේ වියදම්ද ඒ තුළ ඇතුළත්ව තිබුණි. ඒ පිළිබඳව පහත සඳහන් කරුණු අනාවරණය විය.

- (i) ආයතනයේ සැලැස්ම අංශය තිබියදී බාහිර පාර්ශවයක් මගින් එම කටයුත්ත සිදුකර තිබීම. හා සකස්කර තිබූ සංයුක්ත සැලැස්මට අනුව ආයතනය සතු ශක්තීන්, දුර්වලතා, අවස්ථාවන් හා තර්ජනයන් ඇතුළත් කර නොතිබීම.
- (ii) සංයුක්ත සැලැස්මට හා ක්‍රියාකාරී සැලැස්මට සරිලන ආකාරයට ආයතනයේ සංවර්ධන සැලැස්ම සකස් කර නොතිබුණු අතර ආයතනයේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පැවති වැඩසටහන් පමණක් 2013 වර්ෂයේදී සංවර්ධන සැලැස්මට ඇතුළත් කර ක්‍රියාත්මක කර තිබීම.

(ඉ) සභාව සහ ඊට අනුබද්ධිත පුහුණු මධ්‍යස්ථාන මගින් වර්ෂය තුළ පූර්ණ කාලීන පුහුණු පාඨමාලා 82 ක් පවත්වා තිබුණි. ඉන් පාඨමාලා 26 කට ප්‍රතිභා මට්ටමට අවශ්‍ය මූලික පහසුකම් හා පුහුණු උපකරණ නොතිබීම මත ප්‍රතිභා සහතික ලබාගත නොහැකිවී තිබුණි. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන පුහුණු මධ්‍යස්ථාන 04 අතුරින් මධ්‍යස්ථාන 3 කට ප්‍රතිභා (NVQ) මට්ටමේ සහතික ලබාගැනීමට අවශ්‍ය මූලික පහසුකම් හා පුහුණු උපකරණ නොතිබුණු බව විගණන ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණය විය.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විදේශ සංවිධාන 03 කින් ලැබුණු වටිනාකම රු.23,030,865 ක් වූ ආධාර මුදලින් රු. 5,174,109 ක් වර්ෂ 1 ත් 7 ත් අතර කාල පරිච්ඡේදයක් අදාළ අරමුණු සඳහා වැය නොකර නිෂ්ක්‍රීයව තබා සමාලෝචිත වර්ෂයේ ජාතික තරුණ සේවා සභාවේ ආදායමට ගෙන තිබුණි.
- (ආ) සභාව විසින් එහි ප්‍රාදේශීය කාර්යාල 09 හි වියදම් වෙනුවෙන් 2013 වර්ෂය තුළ එකතුව රු. 421,319,804 ක් අග්‍රිම ලෙස ලබාදී තිබුණි. එම වටිනාකම සභාවේ වාර්ෂික වියදමින් සියයට 28 ක ප්‍රතිශතයකි. එහෙත් මෙම අග්‍රිම නිදහස් කිරීම හා පියවීම මෙන්ම ආදායම් එක්රැස් කිරීම හා ගිණුම් ගත කිරීම සම්බන්ධව ප්‍රමාණවත් අභ්‍යන්තර පාලනයක් ක්‍රියාත්මක නොවන බව පහත සඳහන් කරුණු අනුව නිරීක්ෂණය විය.
 - (i) නිසි අධිකාරී බලයක් සහිත නිලධාරීන් මගින් මූල්‍ය පරිපාලන කටයුතු සිදු නොකිරීම.
 - (ii) කාර්ය මණ්ඩලය අතර ප්‍රමාණවත් වැඩ බෙදීමක් නොතිබීම.
 - (iii) අග්‍රිම පියවීම හා වියදම් සම්බන්ධ විධිමත් අධීක්ෂණයක් නොතිබීම.
- (ඇ) අයකරගත යුතු අලාභ උපලේඛනයේ ඇතුළත් නිලධාරියෙකුගෙන් 2010 වර්ෂයේ සිට අයවීමට තිබූ රු.327,425 ක ණය ශේෂය මාසිකව රු. 1,000 බැගින් අය කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව ඉහත ශේෂය අයකරගැනීමට වසර 27 ක කාලයක් ගතවනු ඇත. අදාළ නිලධාරියාගේ සේවා කාලය හා සැසඳීමේදී මෙම පාඩුව ආවරණය කළ නොහැකි බව නිරීක්ෂණය විය.

4.4 අරමුණුවලින් බැහැර ගනුදෙනු

2013 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත්ව නොතිබුණු, පූර්ව සැලසුම් හා වියදම් ඇස්තමේන්තු අනුමත කර නොතිබූ, වාර්ෂික නිලධාරී සුභද හමුව පැවැත්වීම සඳහා එකතුව රු.2,863,785 ක් වැයකර තිබුණු අතර ඉන් රු.1,323,000 ක් නිලධාරීන් 2100 දෙනෙකු සඳහා සවස කෙටි ආහාර හා රාත්‍රී ආහාර පාන සැපයීම වෙනුවෙන් ගෙවා තිබුණි.

4.5 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) නිස්කෝ විධියේ අංශයේ ශිල්පීන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින්, යොවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යයභාරය පිළිබිඹු වන පරිදි විනාඩි 20 ක කෙටි විත්‍රපටයක් නිර්මාණය කිරීම, එම අංශය මගින් සිදුකිරීමට යෝජිතව තිබුණත්, අවශ්‍ය සම්පත් එම අංශයේ නොමැති බවට හේතු දක්වමින් විධිමත් ක්‍රමවේදයකින් තොරව වෙනත් ආයතනයක් මගින් එම කාර්යය රු. 2,000,000 ක වියදමක් දරමින් ඉටුකරවාගෙන තිබුණි. හදිසි කටයුත්තක් සේ සලකා පෞද්ගලික ආයතනයක් මගින් මෙම කටයුත්ත සිදුකළත්, එය නිමකර භාර දීම අපේක්ෂිත දිනට වඩා මාසයකින් පමණ ප්‍රමාද කර තිබුණි.

- (ආ) ජාත්‍යන්තර තරුණ සමුළුවට සමගාමීව මාතර ඉදිකිරීමට යෝජිත පළමු යොවුන් උද්‍යානය ඉදිකිරීම සඳහා වාස්තු විද්‍යා නිර්මාණ ලබාගැනීමට හා පුවත්පත් දැන්වීම් පල කිරීම වෙනුවෙන් 2012 වර්ෂයේදී රු. 159,968 ක මුදලක් ද උපදේශන ගාස්තු ලෙස රු. 1,086,750 ක මුදලක්ද ගෙවා තිබුණි. එම සමුළුව 2014 මැයි මස පවත්වන ලද අතර අදාළ කටයුත්ත නිම නොකර අත්හැර දමා තිබුණි.
- (ඇ) පානදුර යොවුන් සරසවිය ඉදිකිරීම සඳහා මූලික පිඹුරුපත් සැකසීම වෙනුවෙන් 2007 වර්ෂය තුළදී රු. 575,000 ක් ගෙවා තිබුණි. 2013 වර්ෂය අවසන් වන තුරුත් එම ඉදිකිරීම ආරම්භ කිරීමට පියවර ගෙන නොතිබුණි.

4.6 නිෂ්ක්‍රීය සහ උණ උපයෝජිත වත්කම්

සංගීත පාඨමාලාවන් පැවැත්වීමට අවශ්‍ය විවිධ වර්ගයේ සංගීත භාණ්ඩ 34 ක් කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ වර්ෂ 05 ක පමණ කාල පරිච්ඡේදයක සිට නිෂ්ක්‍රීයව ගබඩා කර තිබුණි.

4.7 හඳුනාගන්නා ලද පාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ජාතිය ගොඩනැගීමේ බදු පනතට පටහැනිව බදු අංකයන් ද සටහන් කර නොතිබූ බිල්පත් වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ලෙස එකතුව රු.969,211 ක මුදලක් ගෙවා තිබූ බවත්, ජාතිය ගොඩනැගීමේ බදු මුදල ද ඇතුළත් කර වැට් බද්ද ගණනය කිරීම නිසා එකතුව රු 113,695 ක මුදලක් වැට් බදු ලෙස වැඩිපුර ගෙවා තිබුණු බවත් විගණන නියැදි පරීක්ෂණයේදී අනාවරණය විය.
- (ආ) සීමාසහිත තරුණ සේවා සමාගම, සී/ස තරුණ සේවා (සංගීත) සමාගම හා සී/ස තරුණ සේවා (නැටුම්) සමාගමේ කොටස් ආයෝජනය වෙනුවෙන් එකතුව රු. 4,032,360 ක මුදලක් වර්ෂ 1985 සිට 1990 දක්වා කාලය තුළ වැයකර තිබුණි. එම ආයෝජනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් සමාලෝචිත වර්ෂය අවසන් වන තුරුම සභාව වෙත ලැබී නොතිබුණි. එමෙන්ම සී/ස තරුණ සේවා (සංගීත) සමාගම හා සී/ස තරුණ සේවා (නැටුම්) සමාගම කිසිදු ක්‍රියාකාරීත්වයක් නොමැති නාමික ස්වරූපයේ ආයතන විය.

4.8 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ලෙව්වේගොඩ පුහුණු මධ්‍යස්ථානයේ වැසිකිලි පද්ධතිය ඉදිකිරීම හා විදුලි පද්ධතිය නවීකරණය කිරීමේ කොන්ත්‍රාත්තුව රු. 841,890 ක වටිනාකමකට කොන්ත්‍රාත්කරුවෙකු වෙත ප්‍රදානය කර තිබුණු අතර, 2005 දෙසැම්බර් 26 දින වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 20 ක් වූ රු. 168,378 ක මුදලක් ගෙවා තිබුණි. මේ පිළිබඳ අනාවරණය වූ කරුණු පහත සඳහන් වේ.
 - (i) 2005 දෙසැම්බර් 29 දින සහතික කළ වැඩවල වටිනාකම වූ රු.464,780 ක මුදලින් රු.116,195 ක මුදලක් අඩුකරගෙන තිබුණි. තවදුරටත් අයකරගත යුතු වූ රු.52,182 ක අත්තිකාරම් මුදල අයකරගත නොහැකි සේ සලකා 2013 වර්ෂයේ අඩමාන ණය ලෙස ලියාහැර තිබුණි.

- (ii) කොන්ත්‍රාත්කරු විසින් 2006 දෙසැම්බර් 15 දින ඉදිරිපත් කරන ලද රු. 732,749 ක් වූ අවසන් බිල්පත තාක්ෂණ නිලධාරී හෝ ඉංජිනේරුවරයෙකු විසින් සහතික කර නොතිබුණි. එම බිල්පතට ගෙවීම් සිදුකළ බවට හෝ කොන්ත්‍රාත්තුව නිමකර විධිමත් පරිදි භාරදුන් බවට තොරතුරු ලිපිගොනු තුළ නොතිබුණි.

- (ආ) අනුරාධපුර යොවුන් නිකේතනය හා තරුණ සම්මේලන කාර්යාලය ඉදිකිරීමේ කාර්යයට අදාළව කොන්ත්‍රාත්කරුවන් නිදෙනෙකුගෙන් ටෙන්ඩර කැඳවනු ලැබූ අඩුම මිල වූ රු.8,089,950 ක් ඉදිරිපත් කළ කොන්ත්‍රාත්කරු විසින් වලංගු නොවන ලංසු ඇපකරයක් ඉදිරිපත් කිරීම නිසා අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් මෙම ටෙන්ඩරය පිරිනැමීම නුසුදුසු බවටත්, ඊළඟ අවම මිල වූ රු. 8,297,230 ක් ඉදිරිපත් කළ ටෙන්ඩරකරු සමඟ මිල අඩු කර ගැනීමට සාකච්ඡා කිරීම සුදුසු බවටත් තාක්ෂණ ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබියදී එසේ කිරීමෙන් තොරව ටෙන්ඩර් මණ්ඩලය විසින් කොන්ත්‍රාත්තුව පිරිනැමීම අවම මිල ඉදිරිපත් කළ කොන්ත්‍රාත්කරු වෙත භාරදීමට තීරණය කර තිබුණි.
මේ පිළිබඳ තවදුරටත් අනාවරණය වූ කරුණු පහත සඳහන් වේ.

- (i) මෙම කොන්ත්‍රාත්තුව 2012 පෙබරවාරි 02 දින නිමකළයුතු වුවත් විගණන දිනය වූ 2013 දෙසැම්බර් 31 දින වන විටත් නිමකර නොතිබුණි.

- (ii) මුල් කොන්ත්‍රාත්තුවට අමතර වශයෙන් විවෘත ආපන ශාලාවක් සැලැත් එකක් හා වාහන නැවතුම් ප්‍රදේශයක් ඉදිකිරීමට යෝජනා කරන ලදුව ඒ සඳහා රු.3,536,220 ක් වූ පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කර තිබුණි. මෙම කාර්යයට අදාළව නැවත මිල ගණන් කැඳවීමෙන් තොරව අතිරේක වැඩ ලෙස සලකා ඉහත කොන්ත්‍රාත්කරු වෙතම එම කාර්යයද පවරා තිබුණි. එය මුල් කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 43.71 ක ප්‍රතිශතයක් විය.

- (iii) නුපුහුණු ශ්‍රමිකයන් යොදවා කාර්යයන් සිදු කරන බැවින්, බොහෝ ප්‍රමාදවීම් සිදුවන බැවින් කොන්ත්‍රාත්තුව නතර කරවන ලෙසට ඉංජිනේරු උපදේශක ආයතනය විසින් 2013 මැයි 15 දිනැති ලිපිය මඟින් ආයතනය වෙත දන්වා තිබුණත් ඒ පිළිබඳ කොන්ත්‍රාත්කරුට එරෙහිව කටයුතු කර නොතිබුණි.

4.9 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සභාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුරු ඇතුළුව මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු 50 ක නිලධාරී පුරප්පාඩු පැවති අතර එම තනතුරු සඳහා වැඩ ආවරණය කිරීමේ පදනම මත ඊට පහළ ශ්‍රේණිවල නිලධාරීන් හා බාහිරින් බඳවාගත් නිලධාරීන් 27 දෙනෙකු සේවයේ නියුක්ත කර තිබුණි. එය මාණ්ඩලික නිලධාරී සංඛ්‍යාවෙන් සියයට 35 ක ප්‍රතිශතයකි.

- (ආ) තවද පොත් තබන්නන් ලෙස පත්වීම් ලැබ සිටින නිලධාරීන් 05 දෙනෙකු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් කාර්යාලවල සහකාර ගණකාධිකාරීන් ලෙස සේවය කර තිබුණි. ඉන් නිලධාරීන් 03 දෙනෙකු වසර 05 කට වැඩි කාලයක් එසේ වැඩ බැලීමේ පදනම මත සේවය කර තිබුණි.

- (ඇ) කළමණාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ 2011 මැයි 09 දිනැති අංක DMS/E3/36/04/224/1-1 දරන ලිපිය මඟින් සභාව සඳහා අනුමත කරන ලද කාර්යය මණ්ඩලයට අමතරව සමාලෝචිත වර්ෂය අවසන් වන විට තනතුරු 16 කට නිලධාරීන් 422 ක් සේවයේ නියුක්ත කර තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා අයවැය ලේඛනය අනුව සමස්ත ප්‍රතිපාදනය වූ රු.මිලියන 1400 ක් ඉක්මවා රු. මිලියන 60 ක් වැයකර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී තරුණ සංවර්ධන වියදම් විෂය යටතේ තරුණ සංවර්ධන වැඩසටහන් හා ලෝක තරුණ සමුළුව පැවැත්වීම වෙනුවෙන් රු. මිලියන 566 ක් ආයතනය වෙත ලැබී තිබුණද රු. මිලියන 627 ක් වියදම් කිරීම නිසා වැඩසටහන් වෙනුවෙන් ලැබීම් ඉක්මවා රු. මිලියන 61 ක් වියදම් කර තිබුණි.
- (ඇ) ආයතනයේ අරමුණු ඉටුකිරීම කෙරෙහි සෘජු දායකත්වයක් දක්වන අංශ 05 ක් සඳහා වෙන් කර තිබූ එකතුව රු.221,515,000 ක් වූ වාර්ෂික අයවැය ලේඛනයේ ප්‍රතිපාදනවලින් අදාළ අරමුණු කරා යෙදවීමෙන් තොරව එකතුව රු.131,025,372 (සියයට 59.14) ක් ඉතිරිව තිබුණි.
- (ඈ) ආයතනයේ සාමාන්‍ය පරිපාලන වියදම් වෙනුවෙන් වාර්ෂික අයවැය ලේඛනය අනුව ප්‍රතිපාදනය රු. 647,000,000 ක් වූ අතර එම ප්‍රමාණය ඉක්මවා වර්ෂය තුළ රු. 97,680,568 ක් වැඩිපුර වැයකර තිබුණි.
- (ඉ) 2012 වර්ෂයට අදාළව සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු. 26,126,198 ක මුදලක් මුදල් රෙගුලාසි 115(3) යටතේ වියදම් කර තිබුණු අතර 2013 වර්ෂයට අදාළ ණය හිමියන් ලෙස 2014 වර්ෂයේ ප්‍රතිපාදන වලින් දරා ඇති මුළු වටිනාකම රු. 36,930,691 ක් විය. මෙම තත්ත්වය අයවැය පාලන අරමුණු ඉටුකිරීමට බාධාවක් බව නිරීක්ෂණය විය.

5.2 නොවිසඳී ඇති විගණන ඡේද

2012 වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වාදී ඇති පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් කළමණාකරනයේ අවදානය යොමුවී නොතිබුණි.

- (i) 1979 අංක 69 දරන ජාතික තරුණ සේවා පනතේ 27 වැනි වගන්තිය අනුව සභාව සතු සියලු දේපල ස්වකීය අරමුණු වැඩි දියුණු කිරීම සඳහා සභාව විසින් පාවිච්චි කරනු ලැබිය යුතු වුවත් බේරුවල තරුණ මධ්‍යස්ථානය ඉදි කිරීම වෙනුවෙන් 2000 ජූලි සිට අවුරුදු 50 ක බදු කාල සීමාවකට නාගරික සංවර්ධන අධිකාරියෙන් රු.3,300,000 ක් වැයකර ඉඩමක් ලබාගෙන තිබුණි. ඒ වෙනුවෙන් 2013 දෙසැම්බර් 31 දිනවන විට එකතුව රු.3,398,200 ක් වැයකර තිබුණි. එසේ ලබාගෙන වසර 13 ක් ගත වී තිබුණ ද, ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට එම වත්කම උපයෝගී කරගෙන නොතිබුණි.
- (ii) 1971 අංක 38 දරන මුදල් පනතේ 25 හා 26 වැනි වගන්තියට අනුකූල නොවන පරිදි, මුරක්කන්ඩි ටෙම්පල් දුම්රිය ස්ථානය ඉදි කිරීමට එකතු කළ රු.1,671,900 ක මුදලක් 2009 වර්ෂයේ සිට භාණ්ඩාගාර අනුමැතියකින් තොරව බැංකු ගිණුමක තැන්පත් කර තිබුණි.

- (iii) ප්‍රදේශ 03 ක යොවුන් සරසවි ඉදි කිරීම සඳහා මූලික පිඹුරුපත් සැකසීම වෙනුවෙන් 2007 වර්ෂය තුළ දී රු. 575,000 ක් ගෙවා තිබුණද 2013 වර්ෂය අවසාන වන විටත් එම ඉදිකිරීම් ආරම්භ කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) අයවැය පාලනය
- (ආ) ප්‍රසම්පාදනය
- (ඇ) ගිණුම්කරණය
- (ඈ) කාර්යමණ්ඩල කළමනාකරණය
- (ඉ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඊ) අභ්‍යන්තර පාලනය